

කැගල්ල මහා නගර සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කැගල්ල මහා නගර සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන මහා නගර සභා ආඥා පනතේ (252 අධිකාරය) 219 වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට කැගල්ල මහා නගර සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාශ්‍රවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මහා නගර සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශ්වයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව මහා නගර සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි

ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රෝතයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්මක මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ මහා නගර සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ මහා නගර සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, මහා නගර සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මහා නගර සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වර්ෂය තුළ මිලදීගෙන භාවිතා කර තිබුණු රු.15,391,544ක් වටිනා ගබඩා ද්‍රව්‍ය අදාළ වැය විෂයයන් යටතේ ලියා හැරීමට කටයුතු කර නොතිබීමෙන් වර්ෂයේ මෙහෙයුම් වියදම එම වටිනාකමින් අඩුවෙන් දැක්වුණු අතර පොදු ගබඩා තොගය සමාන වටිනාකමින් වැඩියෙන් දක්වා තිබුණි.	2025 වර්ෂයේ අවසන් ගිණුම තුළින් නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) සභාව සතු ටේලර් 03ක හා ක්‍රීඩා උපකරණ 29ක වටිනාකම් හඳුනාගෙන ප්‍රාග්ධනික කර නොතිබුණි.	2025 වර්ෂයේ අවසන් ගිණුම තුළින් නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඇ) වර්ෂය තුළ මිලදී ගත් යන්ත්‍ර උපකරණ වටිනාකම රු.500,000ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබීම නිසා ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායක වීමේ ගිණුම එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.	2025 වර්ෂයේ අවසන් ගිණුම තුළින් නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාතර්‍ය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මූල්‍ය ප්‍රකාශන අනුව යන්ත්‍ර හා යන්ත්‍රෝපකරන හා ලීබ්‍රඩ් හා සවිකිරීම් ශේෂය හා ස්ථාවර වත්කම් ලේඛනය අනුව එම ශේෂය අතර රු.164,515,132 ක වෙනසක් පැවතුණි.	ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීන කොට අදාළ නිවැරදි කිරීම් සිදුකරන බව.	වෙනසට හේතු හඳුනාගෙන නිවැරදි කළ යුතුය.
(ආ) මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂය අවසානයට ආපසු ගෙවිය බදු වටිනාකම රු.5,218,119ක් වුවද, ඉදිරිපත් කර තිබුණු බදු වාර්තා අනුව ගෙවිය යුතු වටිනාකම රු.1,109,856ක් වූයෙන්, රු.4,108,263 ක වෙනසක් පැවතුණි.	2025 වර්ෂයේ අවසන් ගිණුම තුළින් නිවැරදි කරන බව.	වෙනස හඳුනාගෙන නිවැරදි කළ යුතුය.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතුව රු.5,705,541,731ක් වූ ගිණුම් විෂයයන් 05කට අදාළ විස්තරාත්මක උපලේඛන විගණනය වෙත ඉදිරිපත් නොකෙරුණි.	උපලේඛන යාවත්කාලීන කර විගණනය වෙත ඉදිරිපත් කරන බව.	විස්තරාත්මක උපලේඛන ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 571(2)	වසර 02 ඉක්මවූ විනෝද බදු, නගර ශාලා වෙන් කිරීමේ ගාස්තු, මිශ්‍ර තැන්පතු, ටෙන්ඩර් හා ගිවිසුම් ඇප එකතුව රු.16,108,930ක් නිරවුල් නොකර පොදු තැන්පතු ගිණුමේ රඳවා තිබුණි.	ඉදිරියේදී කරන බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.88,380,630ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.148,477,448ක් විය.

2.2 මූල්‍ය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මහා නගර සභා පොදු අරමුදලට අදාළ බැංකු සැසඳුම් තුළ ඇතුළත් බැංකුව වැඩියෙන් හර කිරීම ලෙස වර්ෂ 16කට අධික කාලයක සිට ඉදිරියට ගෙන එන රු.13,000ක් නිරවුල් කර නොතිබුණි.	ඉදිරියේදී නිරවුල් කිරීමට කටයුතු කරන බව	නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.

2.3 ආදායම් පරිපාලනය

2.3.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

නාගරික කොමසාරිස්වරයා විසින් ඉදිරිපත්කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	
වරිපනම් හා බදු	12,200,000	16,326,411	15,742,392	6,369,023	8,054,482	5,746,037	5,590,343	
කුලී	73,126,890	76,705,612	74,883,883	7,013,606	55,788,296	55,343,185	5,379,087	
බලපත්‍ර ගාස්තු	4,425,500	3,340,825	3,207,297	300,088	2,317,557	2,723,357	164,000	
වෙනත් ආදායම්	45,197,500	53,701,414	70,240,777	56,852,387	134,678,300	75,889,116	35,727,904	
	134,949,890	150,074,262	164,074,349	70,535,104	200,838,635	139,701,695	46,861,334	

2.3.2 ආදායම් රැස්කිරීමේ කායර්සාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 දෙසැම්බර් 31 දිනට අයවිය යුතුව පැවති වරිපනම් ශේෂය රු.6,369,023ක් වූ අතර ඊට අදාළ කාලවිශ්ලේෂණයක් විගණනය සඳහා ඉදිරිපත් නොකෙරුණි. එමෙන්ම, වරිපනම් අය කිරීම සඳහා වර්ෂ 05කට වරක් වරිපනම් දේපල තක්සේරු කළ යුතු වුවද, 2000 වර්ෂයෙන් පසු නැවත තක්සේරුවක් සිදුකර නොතිබුණි.	කාල විශ්ලේෂණය සකස් කරන බවත්, හිඟ වරිපනම් ශේෂ අය කර ගැනීමට කටයුතු කරන බව හා ඉදිරියේදී නව වරිපනම් තක්සේරුවට අනුව අයකිරීම් කරන බව.	නියමිත පරිදි දේපළ තක්සේරු කිරීමට හා හිඟ වරිපනම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) 2024 දෙසැම්බර් 31 දිනට අයවිය යුතුව පැවති හිඟ කුලී රු.1,481,451ක් අයකර ගැනීමට ප්‍රමාණවත් පියවර ගෙන නොතිබුණි.	ඉදිරියේදී අය කරන බව.	හිඟ කුලී අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂය අවසානයට හිඟ තානායම් කුලිය රු.3,897,058ක් වූ අතර, ඉන් රු.1,215,726ක් වසර 05ට වඩා වැඩි කාලයක් හිඟ හිට පැවතුණි.	ඉදිරියේදී අය කරන බව	හිඟ කුලී අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2023 හා 2024 වර්ෂවලදී ලැබී තිබුණු මහා නගර සභා ආදායමට ගත හැකි රු.400,186ක් වටිනාකමැති තැන්පතු ශේෂ 76ක් සභා ආදායමට නොගෙන පොදු තැන්පත් ගිණුමේ රඳවා තිබුණි.	තැන්පතු පරීක්ෂා කර බලා ඉදිරියේදී සභා ආදායමට ගැනීමට කටයුතු කරන බව.	සභා ආදායමට ගත හැකි ඉකුත් තැන්පතු සභා ආදායමට ගැනීමට කටයුතු කළ යුතුය.

(ආ) ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ජලනල එළීම සඳහා පළාත් කරන ලද මාර්ග අලුත්වැඩියා කිරීම සඳහා 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා ලැබී තිබුණු රු.9,103,521ක් සමාලෝචිත වර්ෂය අවසන් වනවිටත් තැන්පතු ගිණුම තුළ පැවතුණු අතර, අදාළ මාර්ගවල අලුත්වැඩියා කටයුතු නිමකර ඇති ද යන බව තහවුරු නොකෙරුණි.	පොදු තැන්පත් ගිණුමේ රඳවා ඇති මෙම තැන්පතු පිළිබඳව පරීක්ෂා කර බලා ඉදිරියේදී අවශ්‍ය කටයුතු සිදු කරන බව.	අදාළ කාර්යය නිම කර තිබේද යන්න තහවුරු කර ගෙන තැන්පතු නිරවුල් කළ යුතුය.
--	--	---

3.2 මෙහෙයුම් අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පරිසර බලපත්‍ර ලබාගත යුතු ආයතන හඳුනාගැනීම සඳහා සමාලෝචිත වර්ෂය වෙනුවෙන් සමීක්ෂණයක් සිදුකර නොතිබුණි. එම නිසා පරිසර බලපත්‍ර ලබාගත යුතු සියළුම ආයතන එම බලපත්‍රය ලබාගෙන තිබේද යන්න තහවුරු කරගැනීමට නොහැකි වීමෙන් බලප්‍රදේශයේ පරිසර ආරක්ෂණය සම්බන්ධයෙන් සභාවේ වගකීම ප්‍රමාණවත් පරිදි ඉටුකර නොතිබුණි.	සමීක්ෂණයක් සිදුකර බලපත්‍ර ලබාගත යුතු ආයතන පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් කරන බව.	බලපත්‍ර ලබාගත යුතු සියළුම ආයතන පරිසර බලපත්‍ර ලබා ගන්නේද යන බව නියාමනය කළ යුතුය.
(ආ) අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් 2023 ජනවාරි 20 දින ගොනු කර තිබුණු නඩුව සඳහා 2024 ජූලි 12 දින ලබා දී තිබුණු තීන්දුව මගින් අනවසර ඉදිකිරීම කඩා ඉවත් කිරීමට නියෝග කර තිබුණ ද, සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් එම ඉදිකිරීම ඉවත් කර නොතිබුණි.	මහාධිකරණ කාර්යාලයෙන් නියෝගය පිළිබඳ ලිඛිත ප්‍රකාශයක් ඉල්ලුම් කලද මේ වන තෙක් ලබා දී නොමැති බැවින් නියෝගය ක්‍රියාත්මක කිරීම තවදුරටත් ගැටලුවක්ව පවතින බව.	නියෝගය පිළිබඳ ලිඛිත ප්‍රකාශය ලබාගෙන ඒ අනුව කටයුතු කළ යුතුය.

3.3 නිෂ්කායර්ය හෝ ඌන උපයෝජිත දේපල, පිරියත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
අභ්‍යන්තර ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන් 2019 වර්ෂයේදී ලැබී තිබුණු කම්පැක්ටර් රථ 02ක් නිශ්කාර්යයව පැවතුණි.	ඉදිරියේදී පවත්වන සභාව වෙනත් විමසා කම්පැක්ටර් යන්ත්‍ර දෙකට අදාළ ඉදිරි පියවර ගැනීමට නියමිත බව.	එම වත්කම් ඵලදායීව උපයෝජනය කිරීමට හෝ අවශ්‍යතාවය සහිත වෙනත් පළාත් පාලන ආයතනයක් වෙත ලබාදීමට කටයුතු කළ යුතුය.

3.4 ව්‍යාපෘති, කවර්සන් හෝ ප්‍රාග්ධන වැඩ ප්‍රමාදයන්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2014 හා 2015 වර්ෂවලදී අදියර 02ක් යටතේ රු.13,776,000ක් වැයකර මහා නගර සභා කාර්යාලය පිටුපස මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලක කොටසක් ඉදිකර තිබුණි. මහා නගර සභාව සතුව රුපියල් මිලියන 388ක් ඉක්මවූ ස්ථාවර තැන්පතු ශේෂයක් පැවතියදී, සමාලෝචිත වර්ෂය අවසන් වනවිටත් ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ සම්පූර්ණ කිරීමට කටයුතු කර නොතිබුණු අතර, වසර 10ක පමණ කාලයක් කොන්ක්‍රීට් තට්ටුව (Concrete slab) වර්ෂාවට නිරාවරණය වී පැවතීමෙන් ගොඩනැගිල්ලෙහි ශක්තිමත්භාවයට හානියක් සිදුවිය හැකිව තිබුණි.	2025 වසරේදී මෙම කර්මාන්තය සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කර ඉතිරි වැඩ කිරීමට බලාපොරොත්තු වෙන බව.	සංවර්ධන ව්‍යාපෘති කාර්යක්ෂමය හා ඵලදායී ලෙස අවසන් කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) කෑගල්ල නගර වසම ප්‍රදේශයේ ඔලගම පිහිනුම් තටාකයේ II අදියරේ ඉදිකිරීම් කටයුතු 2019 ඔක්තෝබර් 28 දින ආරම්භ කර තිබුණි. මේ සඳහා 2024 සැප්තැම්බර් 09 දින වන විට රු.18,571,534ක් වියදම් දරා තිබුණ ද, අත්‍යාවශ්‍ය වැඩ කොටස් නිමකර නොතිබීම නිසා සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් භාවිතයට ගත නොහැකිව වල් බිහිවී තිබුණි. එසේම, පිහිනුම් තටාකයට සවිකර තිබුණු රු.2,521,000ක් වටිනා උපාංග භාවිතා නොකරම ඒවායේ වගකීම් කාලය ද අවසන්ව තිබුණි.	2025 වර්ෂයේදී ඉතිරි වැඩ කොටස් නිම කර මහජන ප්‍රයෝජනයට යෙදවීමට අපේක්ෂා කරන බව.	සංවර්ධන ව්‍යාපෘති කාර්යක්ෂමය හා ඵලදායී ලෙස අවසන් කිරීමට කටයුතු කළ යුතුය.

3.5 වාහන පද්ධති කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2023 මැයි 25 දින අනතුරට පත් ට්‍රැක්ටර් රථයක් 2023 ඔක්තෝබර් 03 දින අලුත්වැඩියාව සඳහා යොමු කර තිබුණ ද, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් අලුත්වැඩියා කර නොතිබුණි. එම නිසා ඊට අදාළ රක්ෂණ හිමිකම් ප්‍රතිපූර්ණය කර ගැනීමටද නොහැකි වී තිබුණි.	අළුත්වැඩියා කටයුතු කඩිනමින් සිදුකර ගැනීමට කටයුතු කරන බව.	අලුත්වැඩියාවන් කඩිනමින් නිමකර රක්ෂණ හිමිකම් ප්‍රතිපූර්ණය කරගත යුතුය.
(ආ) මහා නගර සභාව සතු වාහන 19ක මයිලෝ මීටර් මාස 10ට වඩා වැඩි කාලයක සිට අක්‍රියව පැවතුණ ද, ඒවා අලුත්වැඩියා කිරීමට හෝ නව මීටර් සවි කිරීමට කටයුතු කර නොතිබුණි.	අළුත්වැඩියා සඳහා යොමු කර ඇති අතර එහිදී මයිලෝ මීටර් අළුත්වැඩියා ද සිදු වන බව.	මයිලෝ මීටර් අලුත්වැඩියා කිරීමට හෝ නව මීටර් සවි කිරීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම තුළ ඇතුළත් කර තිබුණු සංවර්ධන ව්‍යාපෘති 34න් ව්‍යාපෘති 33ක්ම ක්‍රියාත්මක කර නොතිබුණි.	සැලසුම් කළ ව්‍යාපෘති සඳහා අවධානය යොමු නොකට කාලීනව ඉදිරිපත් වූ යොජනා සංවර්ධන ව්‍යාපෘති ලෙස ඉටු කිරීමට සිදු වූ බව.	ක්‍රියාකාරී සැලැස්මේ අරමුණු ඉටු කර ගැනීමටත් අවශ්‍ය අවස්ථාවලදී එය විධිමත් පරිදි සංශෝධනය කර අනුමත කර ගැනීමටත් කටයුතු කළ යුතුය.

4.2 විගණන කළමනාකරණ කමිටු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2019 ජනවාරි 12 දිනැති DMA/01-2019 දරන කළමනාකරණ විගණන චක්‍රලේඛයේ 5.3 වගන්තිය අනුව වර්ෂයකට විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් 04ක් වත් අවම වශයෙන් පැවැත්විය යුතු වුවද, සමාලෝචිත වර්ෂයේදී එකඳු රැස්වීමක් හෝ පවත්වා නොතිබුණි.	2024 වර්ෂයේ විගණන කමිටු පවත්වා නොමැති අතර, 2025 වර්ෂයේ පළවෙනි කාර්තුව සඳහා විගණන කළමනාකරණ කමිටුව පවත්වා ඇති බව.	වර්ෂයකට විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් 04ක් වත් අවම වශයෙන් පැවැත්විය යුතුය.